



# CENTRE FOR MONITORING ELECTION VIOLENCE

## මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය தேர்தல் வன்முறைகளைக் கண்காணிப்பதற்கான நிலையம்

No. 6 1/B, Layards Road, Colombo 05. Tel: +94112584047 / +94114503001

Fax: +94112584047 E-mail: cmev@cpalanka.org Web: www.cmev.org

දිනය: 2023 ජනවාරි 11 , කොළඹ

### රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ව්‍යවස්ථා විරෝධී පියවර පිළිබඳව වන මාධ්‍ය ප්‍රකාශයයි

මෙම වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව 2023 ජනවාරි 09 වන දින කැබිනට් මණ්ඩල තීරණය අනුව මැතිවරණයට තරඟ කිරීමට අපේක්ෂිත අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් භාර නොගන්නා ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දන්වමින් 2023 ජනවාරි 10 වන දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වන නීල් හපුනින්ත විසින් නිකුත් කරන ලද ලිපිය සම්බන්ධව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සිය අසතුව ප්‍රකාශ කර සිටී. ශ්‍රී ලංකාව තුළ බලාත්මක මැතිවරණ නීතියට අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ නිවේදනය ගැසට් පත්‍රයේ පළකිරීමෙන් අනතුරුව ඒ මැතිවරණයට අදාළව සියලුම පරිපාලන කටයුතු සඳහා තේරීම්භාර නිලධාරියා හා අත්සන් කිරීමේ බලධාරියා වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ක්‍රියා කිරීමට බලය පවරනු ලැබේ.


2022 දෙසැම්බර් මස 21 දින නිකුත්කරන ලද අංක 2311/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මැතිවරණ කොමිෂන් සභාව විසින් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් පත්කර ඇත. එකී ගැසට් පත්‍රය ප්‍රකාරව මැතිවරණ මෙහෙයුම් සිදුකරන ප්‍රධාන නිලධාරීන් වශයෙන් පත් කරනු ලැබ ඇති දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට හට කැබිනට් මණ්ඩලය විසින් සිදුකරනු ලබන අනිසි බලපෑම් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලියක් සඳහා වන පැහැදිලි තර්ජනයක් බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරනු ලබයි. තවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් පළාත් පාලන ඡන්ද විමසීම් පනතේ 4(1) වගන්තිය හා අංක 2311/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ගේ වගකීම් පිළිබඳව පැහැදිලි කරමින් ගනු ලැබූ කඩිනම් පියවර සම්බන්ධව මැ.ප්‍ර.නි.ම සිය ප්‍රශංසාව පිරිනමයි. එමෙන්ම මැ.ප්‍ර.නි.ම විසින් එකී තේරීම්භාර නිලධාරීන්ගේ ව්‍යවස්ථාපිත වගකීම් හා යුතුකම් අවධාරණය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ඊ වගන්තිය අවධාරණය කර සිටී.

**104ඊ(1)** “කොමිෂන් සභාව විසින්, ගැසට් පත්‍රයේ පළකරනු ලබන දැන්වීමක් මගින්, එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා තේරීම්භාර නිලධරයකු වශයෙන් තැනැත්තකු නමින් හෝ නිලයෙන් හෝ කලින් කල පත්කරනු ලැබිය යුතු අතර, තේරීම් භාර නිලධරයාගේ කාර්යය ඉටු කිරීමේ දී ඔහුට සහය වීම පිණිස තැනැත්තන් එක්කෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නමින් හෝ නිලයෙන් හෝ පත්කරනු ලැබිය හැක්කේ ය.

**104ඊ (2) (1)** වැනි ඡේදය යටතේ පත්කරනු ලැබූ සෑම නිලධරයකුම වෙත පවරන ලද කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමේ දී, කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විධානවලට ඔහු යටත් විය යුතු අතර, ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට වගකිව යුතු සහ උත්තර දිය යුතු වන්නේ ය.

ඉහත දක්වන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නියෝග ව්‍යවස්ථා විරෝධී වන අතර එම නියෝගවලට අවනත වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වශයෙන් පෙන්වා දිය හැකි ය.<sup>1</sup>

විවිධ පාර්ශවයන්ගේ විරෝධතා හමුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ එකී ලිපිය ආපසු කැඳවීමට පියවර ගෙන ඇති බව මැ.ප්‍ර.නි.ම. ට වාර්තා වී ඇත. එමෙන්ම පුරවැසියන්ට තම සර්වජන ඡන්ද බලය භාවිතා කිරීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වන ආකාරයේ කිසිදු උත්සායක් නොදරණ ලෙසට රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තහවුරු කිරීමෙහිලා වගවීම ඇති සියලුම පාර්ශවයන්ගෙන් සහ රජයෙන් මැ.ප්‍ර.නි.ම. ආයාචනය කර සිටී.



ආචාර්ය පී. සරචනමුත්තු  
සම-කැඳවුම්කරු



ලසන්ත ද සිල්වා මහතා  
සම-කැඳවුම්කරු



උදය කලුපතිරණ මහතා  
සම-කැඳවුම්කරු

---

<sup>1</sup> 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 උළ(1) වගන්තිය.